



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර I විභාගය - 2026 ජනවාරි

(104) ව්‍යාපාරික පරිසරය

(Business Environment)

2026-01-25

සස්වරු

[02.00 – 05.00]

- අයදුම්කරුවන්ට උපදෙස් (අවධානයෙන් කියවිය යුතුය):

- (1) දී ඇති කාලය : පැය 03 යි.
- (2) සියලුම ප්‍රශ්නවලට උත්තර සැපයිය යුතු වේ.
- (3) ඉල්ලුම් කරන ලද මාධ්‍යයෙන්, එක් භාෂාවකින් පමණක්, ඔබ වෙත සපයන ලද පොත්වල උත්තර ලියන්න.
- (4) උපකල්පන කිසිවක් ඇතොත්, ඒවා පැහැදිලිව දක්වන්න.
- (5) අර්ථකථන සහිත කළ යුතු ක්‍රියා පටික්ෂා ලැයිස්තුව අමුණා ඇත. වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න හැර අන් සෑම ප්‍රශ්නයකම කළ යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කළ යුතු ක්‍රියා පටික්ෂා ලැයිස්තුවේ එම ක්‍රියාව සඳහා දී ඇති අර්ථකථනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවශ්‍ය උත්තර සැපයිය යුතුය.
- (6) ලකුණු 100 යි.

පිටු ගණන : 07

ප්‍රශ්න ගණන: 06

A කොටස

වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න (OTQs)

(මුළු ලකුණු 40)

01 වන ප්‍රශ්නය

අංක 1.1 සිට 1.10 දක්වා ඇති ප්‍රශ්න සඳහා වඩාත්ම නිවැරදි උත්තරය තෝරන්න. තෝරාගත් උත්තරයට අදාළ අංකය ප්‍රශ්න අංකය සමඟ ඔබේ උත්තර පොතේ ලියන්න.

1.1 සීමාසහිත පෞද්ගලික සමාගමක සිටිය හැකි උපරිම කොටස්හිමියන් සංඛ්‍යාව වන්නේ:

- (1) 2. (2) 20. (3) 30. (4) 50.

1.2 පහත සඳහන් ඒවා අතුරෙන්, ජංගම ගිණුමක ලක්ෂණයක් හොඳින්ම තුමක් ද?

- (1) ගිණුම්හිමියාට පොලියක් ඉපයිය හැකි වීම.
- (2) වෙක්පත් මගින් ගෙවීම් කළ හැකි වීම.
- (3) ස්ථාවර නියෝග මත ගෙවීම් සිදු කිරීමට හැකි කළ හැකි වීම.
- (4) එමඟින් බැංකු අයිරා පහසුකම් සඳහා පහසුකම් සලසයි.

1.3 පහත සඳහන් ආයතන අතුරෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු නොලබන්නේ කුමන ආයතනය ද?

- (1) බලපත්‍රලාභී වාණිජ බැංකු.
- (2) සේවක අර්ථසාධක අරමුදල [Employees' Provident Fund (EPF)].
- (3) සේවක භාරකාර අරමුදල [Employees' Trust Fund (ETF)].
- (4) කල්බදු සමාගම්.

1.4 පහත සඳහන් උපකරණ අතුරෙන්, ශ්‍රී ලංකාවේ මුදල් වෙළෙඳපොළේ භාවිත නොකරන්නේ කුමක් ද?

- (1) හාණ්ඩාගාර බිල්පත්.
- (2) වාණිජ පත්‍රිකා.
- (3) හාණ්ඩාගාර බැඳුම්කර.
- (4) විනිමය බිල්පත්.

1.5 පහත සඳහන් ඒවා අතුරෙන්, ව්‍යවසායකත්වයේ වැදගත්කම ඉස්මතු කරන්නේ කුමකින් ද?

- (1) එය රැකියා අවම කරයි.
- (2) එය නවෝත්පාදන ප්‍රවර්ධනය කරයි.
- (3) එය ආනයන වැඩි කරයි.
- (4) එය තරඟකාරීත්වය දුර්වල කරයි.

1.6 පහත සඳහන් ඒවා අතුරෙන්, සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකාංගයක් වන්නේ කුමක් ද?

- (1) ලබන්නා.
- (2) ප්‍රතිපෝෂණය.
- (3) මාධ්‍යය.
- (4) ඉහත සඳහන් සියල්ලම.

1.7 පහත සඳහන් ඒවා අතුරෙන්, ව්‍යාපාර ආචාරධර්ම සංග්‍රහයක් ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිලාභයක් නොවන්නේ කුමක් ද?

- (1) විෂමාවාර වැළැක්වීම.
- (2) ව්‍යාපාරය කෙරෙහි ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහතික කිරීම.
- (3) පාරිභෝගික ලැදියාව අඩු කිරීම.
- (4) අසාධාරණ ක්‍රියාවන් අධෛර්යමත් කිරීම.

1.8 පැවරුම්ලාභියාගේ නම පමණක් පිටසතක් ලෙස භාවිත කරයි නම්, එය:

- (1) සීමාකාරී පිටසතකි.
- (2) විශේෂ පිටසතකි.
- (3) හිස් පිටසතකි.
- (4) කොන්දේසි සහිත පිටසතකි.

1.9 පහත සඳහන් ඒවා අතුරෙන්, සීමාසහිත පොදු සමාගමක් සම්බන්ධයෙන් නිවැරදි වන්නේ කුමක් ද?

- (1) එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමට නොහැකිය.
- (2) මහජනතාවට කොටස් නිකුත් කිරීමට අවසර ඇත.
- (3) වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත්කිරීම අනිවාර්ය නොවේ.
- (4) ස්ථාපිත කිරීම සඳහා නීතිමය අවශ්‍යතාවන් නොමැත.

1.10 පහත සඳහන් ඒවා අතුරෙන්, වෙක්පතක් අගරු වීමට හේතුවක් වන්නේ කුමක් ද?

- (1) ගිණුමේ මුදල් නොමැති වීම.
- (2) අණකරු විසින් බැංකුවෙන් ගෙවීම නවතා ඇති වීම.
- (3) ගිණුම වසා ඇති වීම.
- (4) ඉහත සඳහන් සියල්ලම.

අංක 1.11 සිට 1.15 දක්වා ප්‍රශ්නවල දී ඇති එක් එක් ප්‍රකාශය සත්‍ය හෝ අසත්‍යදැයි දක්වන්න. සත්‍ය හෝ අසත්‍ය යන උත්තරය, ප්‍රශ්න අංකය සමඟ ඔබේ උත්තර පොතේ ලියන්න.

- 1.11 මුදල් වෙළෙඳපොළ යනු සම්පූර්ණයෙන්ම කෙටිකාලීන අරමුදල් සඳහා වන වෙළෙඳපොළකි.
- 1.12 සේවාවන් ස්පර්ශ කළ හැකි දේවල් වන අතර, ගබඩා කළ හැකිය.
- 1.13 කාන්තා ව්‍යවසායකත්වය, ව්‍යවසායකත්වයේ ප්‍රධාන ප්‍රවණතාවයකි.
- 1.14 සෘජු බෙදාහැරීමකදී, බෙදාහැරීමේ මාර්ගය සඳහා නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා පමණක් සම්බන්ධ වේ.
- 1.15 ව්‍යවසායකත්වය යනුවෙන් ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ අවදානම් වළක්වා ගැනීම සහ නව ව්‍යාපාර ඇති නොකර ස්ථාවරත්වය පවත්වා ගැනීමයි.

අංක 1.16 සිට 1.20 දක්වා ඇති ප්‍රශ්නවලට කෙටි උත්තර, ප්‍රශ්න අංක ද සමඟ ඔබේ උත්තර පොතේ ලියන්න.

- 1.16 විධිමත් සංවිධානයක් යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි යන්න උදාහරණයක් සහිතව කෙටියෙන් පැහැදිලි කරන්න.
- 1.17 හොඳ මුදලක ලක්ෂණ දෙකක්(02) සඳහන් කරන්න.
- 1.18 දේශීය වෙළෙඳාම සහ විදේශීය (ජාත්‍යන්තර) වෙළෙඳාම අතර ඇති වෙනස සඳහන් කරන්න.
- 1.19 සංවිධානයක සිටින ඇල්මැති පාර්ශවයන් දෙදෙනෙක්(02) සඳහන් කරන්න.
- 1.20 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල (SMEs) අසාර්ථකත්වයට බලපාන අභ්‍යන්තර සාධක දෙකක්(02) ලැයිස්තුගත කරන්න. (එකකට ලකුණු 02 බැගින්, මුළු ලකුණු 40)

B කොටස

(මුළු ලකුණු 40)

02 වන ප්‍රශ්නය

ඩිල්ෂාන් සහ කාවින්ද්‍රි ගාල්ල ප්‍රදේශයේ ජීවත් වේ. ප්‍රදේශයේ සංචාරකයින් අතර නැවුම් පළතුරු යුෂ සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බව ඔවුන්ගේ අවධානයට ලක්විය. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා DK ජුස් බාර් නමින් කුඩා පළතුරු යුෂ අලෙවියාලක් වෙරළ ආසන්නයේ ආරම්භ කිරීමට ඔවුන් තීරණය කරන ලදී. ආරම්භයේදීම, ඔවුන්ට වඩාත් හොඳින් ගැලපෙන සංවිධාන ව්‍යුහය තේරුම් ගැනීමට අවශ්‍ය විය.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) DK ජුස් බාර්, ව්‍යාපාරයක් ලෙස වර්ගීකරණය කළ හැකිදැයි පැහැදිලි කරන්න. (ලකුණු 03)
 - (b) හවුල් ව්‍යාපාරයක් සහ කේවලස්වාමී ව්‍යාපාරයක් අතර වෙනස්කම් පහත ලක්ෂණ මත පදනම්ව සඳහන් කරන්න:
 - (i) හිමිකාරීත්වය.
 - (ii) ලාභ සහ අලාභ.
 - (iii) කළමනාකරණය. (ලකුණු 03)
 - (c) හවුල් ව්‍යාපාරයක් සමඟ සසඳන විට, සීමාසහිත පොද්ගලික සමාගමක වාසි හතරක්(04) සඳහන් කරන්න. (ලකුණු 04)
- (මුළු ලකුණු 10)

03 වන ප්‍රශ්නය

අනුෂ්කාට කුරුණෑගල ප්‍රදේශයේ කුඩා ඇඟළුම් කම්හලක් හිමි අතර, එය දේශීය වෙළෙඳපොළ සඳහා අවශ්‍ය සාමාන්‍ය ඇඳුම් (casual wear) නිෂ්පාදනය කරනු ලැබේ. ඇගේ ව්‍යාපාරය සුළු කිරීම සඳහා තව සන්නාමයක් යටතේ යුරෝපීය වෙළෙඳපොළට ඇඟළුම් අපනයනය කිරීමට ඇය සැලසුම් කරයි. අනුෂ්කා විසින් යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන බැවින් ඇගේ ව්‍යාපාරය මූල්‍යමය සහ මෙහෙයුම් වශයෙන් අවදානම්වලින් සුරක්ෂිත බව සහතික කිරීමට ඇයට අවශ්‍ය වේ. එබැවින්, අනුෂ්කා විවිධ ආකාරයේ රක්ෂණ ආවරණ පිළිබඳව සලකා බලමින් සිටින අතර, රක්ෂණය ඇගේ ව්‍යාපාරයට පමණක් නොව සමස්ත ආර්ථිකයටම සහාය වන ආකාරය දැන ගැනීමට අපේක්ෂා කරයි.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) අනුෂ්කාට එළඹිය හැකි විවිධ රක්ෂණ ඔප්පු වර්ග දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 02)
 - (b) රක්ෂණ මූලධර්ම දෙකක්(02) සඳහන් කරන්න. (ලකුණු 02)
 - (c) අනුෂ්කාගේ ව්‍යාපාරයට මෙන්ම ආර්ථික සංවර්ධනයට, රක්ෂණය වැදගත් වන්නේ ඇයිදැයි යන්නට හේතු තුනක්(03) පැහැදිලි කරන්න. (ලකුණු 06)
- (මුළු ලකුණු 10)

04 වන ප්‍රශ්නය

තර්ද යනු ශ්‍රී ලාංකික කුළුණු අපනයන සමාගමක මෙහෙයුම් කළමනාකරු වේ. සමාගම, දේශීය ගොවීන්ගෙන් කුරුඳු සහ ගම්මිරිස් මිලදී ගන්නා අතර, ඒවා යුරෝපයට සහ මැද පෙරදිග රටවලට අපනයනය කරයි. මෙම ක්‍රියාවලිය සඵලදායී ලෙස හැසිරවීමට නම්, **තර්ද** ග්‍රාමීය ප්‍රදේශවලින් වරායට හාණ්ඩ ප්‍රවාහනය සඳහා ප්‍රවාහන සහ සැපයුම් සේවා සැලසුම්කළ යුතු අතර, අවශ්‍ය කරන ආනයන-අපනයන ක්‍රියාපටිපාටි සම්පූර්ණ කළ යුතු වේ. එසේම, ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් සහ විදේශ විනිමය උච්ඡාවචනයන් වැනි ගෝලීය සාධක ව්‍යාපාරයට බලපාන ආකාරය අවබෝධ කරගත යුතුය.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) සඵලදායී ප්‍රවාහන සහ සැපයුම් සේවා පද්ධතියක් සඳහා **තර්ද** විසින් සලකා බැලිය යුතු සාධක තුනක්(03) **සඳහන් කරන්න.**
(ලකුණු 03)
- (b) බෙදාහැරීමේ මාර්ග නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා **තර්දට** මුහුණදීමට සිදුවිය හැකි අවාසි තුනක්(03) **පැහැදිලි කරන්න.**
(ලකුණු 05)
- (c) “ඒකපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුමක්” (Unilateral Trade Agreement) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි යන්න **පැහැදිලි කරන්න.**
(ලකුණු 02)
(මුළු ලකුණු 10)

05 වන ප්‍රශ්නය

ලංකා ක්‍රාලට්ස් යනු අත්කම් හාණ්ඩ නිෂ්පාදනය කරනු ලබන ශ්‍රී ලාංකික කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් [Small and Medium Sized Enterprise (SME)] වන අතර, එය ආනයනික හාණ්ඩ සමඟ තරඟ කිරීමේදී අහිමියාවට ලක් වූවන් දෙයි. බදු සහන සහ පුහුණු වැඩසටහන් වැනි රජයේ ප්‍රතිපත්ති, එහි මෙහෙයුම් කෙරෙහි බලපෑමක් ඇති කරයි. ඒ සමගම, ඇල්මැනි පාර්ශ්වයන්ගේ විශ්වාසය සහ සංවිධානයේ දිගුකාලීන වර්ධනය පවත්වා ගැනීම සඳහා සේවකයින්, ගනුදෙනුකරුවන් සහ සැපයුම්කරුවන් කෙරෙහි වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය සංවිධානය විසින් අවබෝධ කරගෙන ඇත.

ඔබ විසින් කළ යුතු දෑ:

- (a) ශ්‍රී ලංකාවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ලෙස **ලංකා ක්‍රාලට්ස්**හි කාර්යසාධනය වැඩිදියුණු කළ හැකි ආකාර තුනක්(03) **සඳහන් කරන්න.**
(ලකුණු 03)
- (b) රජය, ව්‍යාපාර කෙරෙහි බලපෑම් කරන ආකාර තුනක්(03) **සඳහන් කරන්න.**
(ලකුණු 03)
- (c) **ලංකා ක්‍රාලට්ස්** ආයතනය, ඇල්මැනි පාර්ශ්වයන් කෙරෙහි තම සමාජ වගකීම ඉටු කළ යුතු සමාජ වගකීම් ක්ෂේත්‍ර දෙකක්(02) **පැහැදිලි කරන්න.**
(ලකුණු 04)
(මුළු ලකුණු 10)

C කොටස

(මුළු ලකුණු 20)

06 වන ප්‍රශ්නය

සීමාසහිත ජයලත් එක්ස්පෝට්ස් (පොදුගලික) සමාගම, 1998 දී පිහිටුවන ලද ශ්‍රී ලාංකික කෘෂි ව්‍යාපාර සමාගමක් වන අතර, ආරම්භයේදී, කුරුඳු, ගම්මිරිස් සහ කරාබු නැටි වැනි කුළු බඩු වගා කර දේශීය වෙළෙඳුන්ට විකිණීමේ කේවලස්වෘම් ව්‍යාපාරයක් ලෙස නිරත විය. වසර ගණනාවක් පුරා ව්‍යාපාරය පුළුල් වූ අතර, වගකීම සීමිත පොදුගලික සමාගමක් ලෙස සංස්ථාපනය කරන ලදී. මේ වන විට, සමාගම යුරෝපයේ සහ ආසියාවේ රටවලට සැකසූ සහ අගය එකතුකළ කුළු බඩු අපනයනය කරන අතර, එහි ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා ඇති අතර, ගාල්ල සහ මහනුවර සැකසුම් මධ්‍යස්ථාන දෙකක් ඇත.

එහි වර්ධනය නොතකා, **සීමාසහිත ජයලත් එක්ස්පෝට්ස් (පොදුගලික) සමාගම** පසුගිය දශකය තුළ අභියෝග රාශියකට මුහුණ දී ඇත. ගෝලීය වශයෙන් ඇති වූ කොවිඩ්-19 වසංගතය (COVID-19 pandemic) මගින් නැටි මාර්ගවලට බාධා වූ අතර, බෙදාහැරීම් ප්‍රමාද වීම සහ ප්‍රවාහන සහ සැපයුම් සේවා පිරිවැය ඉහළ යන ලදී. ඉතා මෑතකදී, ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය සමඟ පැවති ඉහළ උද්ධමනය, විදේශ විනිමය හිඟය සහ නිතර සිදුවන ප්‍රතිපත්ති වෙනස්වීම් මගින් තවදුරටත් අවිනිශ්චිතතාවයන් ඇතිකරන ලදී. ඊට අමතරව, දේශගුණික විපර්යාස සහ අක්‍රමවත් කාලගුණික රටාවන් කෘෂිකාර්මික අස්වැන්නට බලපා ඇති අතර, අඛණ්ඩව අමුද්‍රව්‍ය ලබාගැනීමේදී දුෂ්කරතා ඇති කරනු ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇත. තවද, සමාගමට ඉන්දියාව සහ චීනයෙන් වැනි රටවල් සමඟ තරඟයකට මුහුණදීමට සිදුවී ඇත.

ධනාත්මක පැත්තෙන් බලන කළ, ගෝලීයකරණය සහ ඩිජිටල් වෙළඳාම නව අවස්ථා විවෘත කර ඇත. සමාගම විද්‍යුත් වාණිජ්‍ය වේදිකා (e-commerce platforms) හරහා ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට සෘජුවම විකිණීම ආරම්භ කර ඇති අතර, කාබනික සහ තිරසාර ලෙස නිෂ්පාදනය කරන ලද ශ්‍රී ලාංකික කුළු බඩු සඳහා විදේශීය ඉල්ලුම වැඩිවී තිබේ. තරඟකාරීව සිටීම සඳහා **සීමාසහිත ජයලත් එක්ස්පෝට්ස් (පොදුගලික) සමාගම** නවීන ඇසුරුම්කරණය, ජාත්‍යන්තර සහතික කිරීම් සහ කුඩා පරිමාණ ගොවීන් සමඟ ශක්තිමත් සබඳතා සඳහා ආයෝජනය කර ඇත.

කළමනාකරණ කණ්ඩායම දැනට එහි දිගුකාලීන උපායමාර්ග සමාලෝචනය කරමින් සිටී. අනාගත පුළුල් කිරීම් තීරණය කිරීම සඳහා ඔවුන්ගේ අභ්‍යන්තර ශක්තින් සහ දුර්වලතා මෙන්ම බාහිර අවස්ථාවන් සහ තර්ජන පිළිබඳව විශ්ලේෂණය කිරීමට ඔවුන් අපේක්ෂා කරයි. ඒ සමගම, ප්‍රමාදයෙන් තොරව අපනයන සිදුකිරීම සහතික කිරීමේදී ප්‍රවාහන යටිතල පහසුකම්වල වැදගත්කම මෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික සංවර්ධනයට දායකවීමට අවශ්‍ය ව්‍යවසායකත්ව මත පෙන්නීම පිළිබඳව ඔවුන් දැනුවත්ය.

ඔබ විසින් කළ යුතු දෑ:

- ශුද්ධ අත (SWOT) විශ්ලේෂණය භාවිතයෙන්, **සීමාසහිත ජයලත් එක්ස්පෝට්ස් (පොදුගලික) සමාගමෙහි** ව්‍යාපාරික පරිසරය තක්සේරු කරන්න. (ලකුණු 06)
- ගෝලීය ව්‍යාපාර පරිසරය, **සීමාසහිත ජයලත් එක්ස්පෝට්ස් (පොදුගලික) සමාගමේ** ව්‍යාපාරයට බලපාන ආකාර දෙකක්(02) පැහැදිලි කරන්න. (ලකුණු 04)
- සීමාසහිත ජයලත් එක්ස්පෝට්ස් (පොදුගලික) සමාගම** සඳහා අවශ්‍ය ප්‍රවාහන පද්ධතියක මූලිකාංග තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- සීමාසහිත ජයලත් එක්ස්පෝට්ස් (පොදුගලික) සමාගම** සඳහා සඵලදායී ප්‍රවාහන පද්ධතියකින් ඇතිවන වාසි තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- ව්‍යවසායකත්වයේ සමාජීය සහ ආර්ථික ප්‍රතිලාභ හතරක්(04) සඳහන් කරන්න. (ලකුණු 04)

කළ යුතු ක්‍රියා පටික්ෂා ලැයිස්තුව

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
දැනුම (1)	තොරතුරු සහ මූලික සංකල්ප ආවර්ජනය කිරීම	අදින්න	හැඩයක් හෝ රූපසටහනක් ගෙන හැර දැක්වීම.
		සම්බන්ධ කරන්න	තාර්කික හෝ හේතු කාරක සම්බන්ධතාව තහවුරු කිරීම.
		සඳහන් කරන්න	ස්ථිර ලෙස හෝ පැහැදිලිව ප්‍රකාශ කිරීම.
		හඳුනා දක්වන්න	සැලකිලිමත්වීමෙන් පසුව හඳුනා ගැනීම, තහවුරු කිරීම හෝ තෝරා ගැනීම.
		ලැයිස්තුගත කරන්න	විස්තර කිරීමකින් තොරව සම්බන්ධිත අයිතම ලිවීම.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
අවබෝධය (2)	අදහස් හා තොරතුරු පැහැදිලි කිරීම.	හඳුනාගන්න	අත්දැකීම් හෝ දැනුම භාවිතයෙන් වලංගු බව හෝ වෙනත් ආකාරයෙන් පෙන්වීම.
		අර්ථකතනය කරන්න	වටහාගත හැකි හෝ හුරුපුරුදු පදවලට පරිවර්තනය කරන්න.
		විස්තර කරන්න	ප්‍රධාන ලක්ෂණ ලියා සන්නිවේදනය කරන්න.
		පැහැදිලි කරන්න	අදාළ කරුණු භාවිත කර පැහැදිලි විස්තරයක් කිරීම.
		නිර්වචනය කරන්න	ස්වභාවය, විෂය පථය හෝ තේරුම නිශ්චිතව ප්‍රකාශ කිරීම.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
භාවිතය (3)	අළුත් තත්ත්වයන් තුළ දැනුම භාවිත කර ගැලපීම.	සසඳන්න	තවත් එකක් සමග අනුගත / අනුරූප කරන්න.
		ප්‍රස්තාර දක්වන්න	ප්‍රස්තාර මගින් නියෝජනය කරන්න.
		තක්සේරු කරන්න	වටිනාකම, ස්වභාවය, හැකියාව හෝ ගුණාත්මක බව තීරණය කරන්න.
		විසඳන්න	ගණනය කිරීම හා / හෝ පැහැදිලි කිරීම් හරහා විසඳුම් සෙවීම.
		පිළියෙල කරන්න	විශේෂ අරමුණ සඳහා යමක් කිරීම හෝ සූදානම් වීම.
		ප්‍රදර්ශනය කරන්න	උදාහරණ සමග ඔප්පු කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම.
		ගණනය කරන්න	ගණිතමය ගණනය කිරීම මගින් සොයා දැනගැනීම හෝ ගණන් ගැනීම.
		භාවිත කරන්න	ප්‍රයෝගිකව භාවිතයේ යෙදෙන්න.

නිපුණතා මට්ටම	විස්තරය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචනය
විශ්ලේෂණය (4)	අදහස් අතර සම්බන්ධතා ගොඩනගා ප්‍රශ්න විසඳීම.	සන්නිවේදනය කරන්න	තොරතුරු බෙදාහදා ගැනීම හෝ හුවමාරු කර ගැනීම.
		සැකිල්ලක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.
		අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කම් සෙවීම පිණිස පරීක්ෂා කිරීම.
		සමානකම් බලන්න	සමානකම් සොයාගැනීම පිණිස පරීක්ෂා කිරීම.
		විමසන්න	තර්ක මගින් සවිස්තර ලෙස පරීක්ෂා කිරීම.
		වෙනස්කොට දක්වන්න	යමක් තවෙකෙකින් වෙනස්කොට දක්වන දෑ හඳුනා ගැනීම.
		විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තීරණය කිරීම පිණිස විස්තරාත්මකව පරීක්ෂා කරන්න.

